

Ceylon Government Gazette

Published by Authority.

No. 6,028—FRIDAY, JANUARY 6, 1905.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Land Settlement.

PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part IV.—Land Settlement.

Preliminary Notices	PAGE 1	Final Orders	PAGE 33
-------------------------	-----	-----	-----------	--------------	-----	-----	-----	------------

PRELIMINARY NOTICES.

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Ihala Bamunugama in the Dewamedi korale of the Dewamedi hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 88.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Kahatagahamulehena (reservation for Maguru-oya)	...	4	0 6
2	Kahatagahamulehena	...	35	0 7
3	Diyahonde-elemukalana	...	7	1.27
			46	2 0

and bounded as follows : on the north by the village limit of Pahala Bamunugama ; on the east by the village limit of Netiya ; on the south and west by the Maguru-oya.

විජ්‍යාත්‍යාලු පෙන්වා ඇම වැඩිහිටි මස 6 වෙනි දින පට්ටී තුන්මාසයක් ඇතුළත් මේහි පහත දික්වන ඉඩක් වෙනුව නොගෙන් ඉන් එකකට නොගෙන් එක් ගණනකට යම් අයිතිවා, සිකම්පි නිබෙන යම් අයවල් ඇත්තම් එ අය විසින් ඉඩක්ම සම්බන්ධ වූ එවිට 1897, 1899, 1900 යහු 1903න් ආදුපණන්වලු 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරුණුවූ විශේෂ වහුමාධිරයා, නින්නාය්සේගේ කොළඹ මෝදර නිල් හඳුන්නා කන්තේරුවේදී ජේ. ඒ. ප්‍රේසර් උණ්ණාය්සේගේ ඉදිරිපත් ඇවිත් පෙනිසිට හෝ ලිය විල්ලකින් එක් ඉඩක්ම වෙනුව නොගෙන් රෝ ඇත්තම් කොටසකට සිංහ අයිතිවා, සිකම්පි පෙන්වා, සිරින්ට නොයෙදුනෙන්, එක් විශේෂ මහුමාධිරයා, නාය්තා, ප්‍රසේට ඉහතක් ආදුපණන්වලින් පැවිත් නිබෙන බලුවලු ප්‍රකාරගෙන අයිතිවා, සිකම් නො, නියාපු එක් ඉඩක්ම එකින් අයිතිවා, සිකම් ගෙණයුර දික්වන්ට නොයෙදුන සෑම ඉඩක්ම රුපුවන්හික් ඉඩක්ම එකින් අයිතිවා, සිකම් ගෙණයුර විල්ලකින් උණ්ණාය්සේගේ විශේෂ දැනගැනීම් ඇත්තම් ප්‍රකාරගෙන පැවිත් නිබෙන දිනගැනීම්.

ජ්‍යෙෂ්ඨ මධ්‍යමීක විද්‍යාලය

ବୁଦ୍ଧିମତ୍ତା କେବଳିରେ.

වයං පලුතේ කුරුණෑගල දිස්ත්‍රික්කේ දේවමලැදිහත්පත් තුවේ දේවමලැදිකෝරලේ ඉහළුබමුනු ගමු යන ගමේ පිස්ට්‍රිච් තීබන මෙට අමුතාපූ සහයික සිතියමේ පෙනීයන මෙහි පහත දක්වන තිමකටිරි, එනම්:-

ଓଡ଼ିଆ ୫୫

வித்திவரிய:	ஒவியே நம.	வித்திவரம்.
		அ. ரூ. ப.
1 ...	குறுக்கல்லூலேங்கீன (மதுரையில் அஷ்டர் விளைவி வித்திவரிய) 4 0 6
2 ...	குறுக்கல்லூலேங்கீன 35 0 7
3 ...	டியங்காந்தீஷ்வரமிக்கலை 7 1 27
		46 2 0

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றிலேலும் பலவிலேலும் எவ்வித உடங்கையாயினும் தங்களுக்கு குண்டென் உருத்தப்பேசுவேர்கள் மாருமிருந்தால், அவர்கள், 1905 ம் வருடு கைமாதம் 6 ம் தேதி துவக்கம் மூன்று மாசத்திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்தியவில்லே உத்தியோகத்தர் ஜே. ஜி. பெரோஸ் தலை அவர்களிடம் கொழும்பு முதல் துவராம் “ஹில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தேவரில் முகங்குமகாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அல்லது உடங்கையைத் தெரிவியாவிடில், சொல்லிய வில்லே உத்தியோகத்தர் சொல்லிய சட்டங்களை நமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுன் உருத்தப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்தவார் என்பதை அறிந்துகொள்க.

ജേ. ഐ. പെറ്റേസ്,
വിദേശ ഉടമ്പിത്തോഴക്കരി.


கூடுமை தாலைக்குளி விலாம்.

வடமேன் மரகாணம் சூருங்காக்கல் டின்திநிக்கு தேவமதியத்பத்து தேவமெந்திக்கேரளையச்சேர்க்கத் தலவழுகுமம் என்னுங் கிராமத்திலுள்ள இத்துடன்னைக்கப்படும் உறுதிப்படுத்திய படைப்பிரதியில் விவரித தபாடியே, கீழ்க்குறிக்குங் காணித்துங்கிடன் :—

۸۸۔

காணித்துண்டு.	காணியின் பேர்.	விளம்பு	விரைவு
1	சட்டகாமுலேஷன் (மாயவன் ஆற்றுச் சேமனிலம்)	4 0 6	
2 ...	சட்டகாமுலேஷன் ...	35 0 7	
3 ...	தியங்கதேஅலமுக்களான ...	7 1 27	
		46 2 0	

எல்லைகளாவன : வட்டக்கு-பரவை முனுகமக ; சிராம எல்லை ; சிழக்கு-தெட்டியைக் கிராம எல்லை ; தெற்கும் மேற்கும்-மக்குறையை என்னும் அறு.



Scale of 8 Chains to an Inch.

Situation : Thala Bamunugama village in Dewamedi hatpattu of Dewamodi korale.

Preliminary plan 88.

Lot.	Name of Land.		Extent.		
			A. R. P.		
1	Kahatagahamulahena (reservation for Maguru-oya)		4	0	6
2	Kahatagahamulahena	...	35	0	7
3	Diyahonde-elamukalana	...	7	1	27
			46	2	0

Surveyor-General's Office,
Colombo, December 3, 1904.Sup. sheet I₇, 8, 15, 16R. S. TEMPLETON,
for Surveyor-General

2,112

Kurunegala S. O. 1—1905

Notices under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any one of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.*Description of the Lands referred to.*

The following lots situated in the village of Kalatuwakelle in the Mahagalboda Egoda korale of the Hiriyala hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 85.

Lot.	Name of Land.		Extent.		
			A. R. P.		
1	Kalatuwakelle	...	189	2	27
2	Kalatuwakelle (reservation for Deduru-oya)	...	9	1	2
			198	3	29

and bounded as follows : on the north by the village limit of Bayogama, the Kalatuwakelamukalana belonging to Crown ; on the east by the village limit of Rambegama, the village limit of Waduressagama ; on the south and west by the Deduru-oya.

ව්‍යාපෘති 1905ක්ටු ජනවරි, ජේ මස වේතිනි දින ප්‍රථම කුඩාමාසයක් ඇතුළතයදී මෙහි පහත දක්වන ඉඩම් වලුට නොගෙන, නෑ ඉන් එකකට නො, නෙ, නෙ, නෑ වැනි ගණනකට ගම් අධික්වා, සිකමුක් තිබෙන යම් අයවල් ඇත්තෙම් ඒ අය විසින් මූලිකිම සමෙකිව ව්‍යාපෘති 1897, 1899, 1900 සහ 1903නේ ආනුපාණයේ වලු 28 වේතින් වගන්තියේ ප්‍රකාර රයට පත්කර ජ්‍යෙෂ්ඨ මධ්‍යමීකරයා නෑතා බැසේගේ නො, ප්‍රාජි මෙරද හිල් භූස්හි කෙන්තෝරු, වේදි ජේ. ජේ. ප්‍රේසර් උත්ත්තා, නෑසේගේ ඉදිරිපිටට ඇතින් පෙනිසිට ගෝ ලිය විශ්‍රාක්ෂින් එකී ඉඩම් වලුට නො, නෙ, නෑ රේ ඇත්ති යම් තෙකුට සහකට කිසි අධික්වා, සිකමුක් පෙන්ව, සිරින්ට නො, ගෙදුන්තා, නෑ, එකී විශ්‍රාක්ෂි මධ්‍යමීකරයා නෑත්තා පෙෂේට ඉහතන්ති ආනුපාණයේ වලුන් ලැබි තිබෙන බලුවල ප්‍රකාර රයට අධික්වාසිකම් නො, කියා, ප්‍රාජි එකී ඉඩම් එක්වෙයා එසින් අධික්වා, සිකමුක් ගෙණුතුර දක්වන්ට නො, ගෙදුන දැමු රුඩු ගෙණුත්තා ප්‍රාජි නෑසේගේ අත්සන ඇති ලියල් ලකින් උත්තා, බැසේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගතපුද්‍යාසි.

ಡಿ. ಡಿ. ಪ್ರೇಸರ್,

වියෙන්ත මහත්මියෙටයා තැන් තැන් සේ.

ବୁଦ୍ଧିତିବ୍ୟାକ ନେଇରହୁରେ.

වයආ පලු හේ කුරුණෑගල දිස්ත්‍රික්කේ හිරියාල හත්පත්‍ර තුවේ මිහාගල්බඩ එගෙනුවකේ රැල් කළුවට සැලුම් යොමු වූ ඇති මෙහි පෙනීයන මෙහි දක්වන තිම් නිමිත්ත්වා පෙනීයන මෙහි පහත දක්වන තිම්කුවට, එකම් :—

ଓଡ଼ିଆ ଲେଖକ ୪୫

விதிகளின்.	ஒவ்வொன்று.	விதியரம்.
1 ...	கல்லூரியிலே	189 2 27
2 ...	அது (உயிர்வடிவ அந்தாரநிலை விதிகளின்	9 1 2
	விதிகளின்)	198 3 29

இதன்பின் சொல்லப்படுங் காண்களுள் ஒன்றிலேலும் பலவிலேலும் எவ்வித உடந்தையாயினும் தங்களுக்குண்டென் உருத்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள், 1905 ம் வருபுதையை 6 ந் தீதித் துவக்கம் மூன்று மாசுத்திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தை ஜெ. ஜி. பெரேஸர்தாரை அவர்களிடம் கொழும்பு முகத்தவாரம் “ஹில் ஹவுஸ்” என்றும் அவருடைய கந்தோரில் முகாமுகமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெலும் உருத்தை அல்லது உடந்தையைத் தெரிவியாவிடிட, சொல்லிய விசேஷ உத்தியோகத்தை சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளை உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்தவார் என்பதை அறிந்துகொன்க.

ஜே. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியோகத்தர்.

ಕರ್ನಾಟಕ ಸರ್ಕಾರಿ ಕೆಲಸಗಳಲ್ಲಿ ವ್ಯವಹಾರ.

வடமேல் மாகாணம் குருங்க்கல் டிஸ்திரிக்ஷன் இரியலை அத்பத்து மாகல்பொடை எகெர்க்டக்கோர் ஜையச்சேர்ந்த கலற்றுவாக்டெலே என்னுங் சிராமத்திலுள்ள, இத்தூட் ஜைனக்கப்படும் உறுதிப்படுத்திய படப் பிரதியில் விவரித்தபடியே கீழ்க்கண்டுக்கு காணித்துண்டுள்ளன :—

ପ୍ରକଳ୍ପ ପତ୍ର 85.

காணித்துண்டு.	காணியின் பேர்.	விசாலர். ஏ. ஆர். பே.
1	கலோற்றுவாக்கெலே ...	189 2 27
2	கலோற்றுவாக்கெலே (மரயவன் ஆற்றக காய்ச் சேமித்த நிலம்) ...	9 1 2
		198 3 29

எல்லைகளாவன: வடக்கு-வடியோகமக் கிராம எல்லை, முடிக்குரிய கலற்றவரகடலேழுக்களன; கிழக்கு-இமாம்பேகமக் கிராம எல்லை, வத்துறைச்சுகமக் கிராம எல்லை; தெற்கும் மேற்கும்-மாயவன ஆறு.

PART IV. - CEYLON GOVERNMENT GAZETTE - JAN. 6, 1905



Scale of 8 Chains to an Inch.

**Situation : Kalatuwakelle village in Hiriyala hatpattu of Mahagalboda Egoda korale.
Preliminary plan 85.**

Lot.	Name of Land.	Extent.		
		A.	R. P.	
1	Kalatuwakele	189	2	27
2	Kalatuwakele (reservation for Deduru-oya)	9	1	2
		198	3	29

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

2.113

Sup. sheet I_{7, 8, 15, 16}⁸

R. S. TEMPLETON,
for Surveyor-General.

Kurunegala S. O. 2—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. C. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Rambegamakale situated in the village of Rambegama in the Mahagalboda Egoda korale of the Hiriyalai hatpattuwa of the Kurunegala District, in the North-Western Province, containing in extent 32 acres 1 rood and 11 perches, shown as lot 1 in preliminary plan No. 86 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the Rambegamakale belonging to Crown ; on the east and south by the village limit of Wadurella ; on the west by the village limit of Kalatuwakele.

¶ 1905 කුඩා ජනවාරි මස 6 වෙති දින පටන් ඩුප්මලායකා ඇඟිල්ඥු ලුහුදී මෙහි පහත දක්වන ඉඩමල හෝ එකිනෙකාටසකට හෝ අසිඩිකම් හිබේවනවාය හියන උම් අයෙක් ඇඟිල්ඥු එෂ අය විසින් ප්‍රාග්ධන සූචිකුවට වශ 1897, 1899, 1900 සහ 1903 නේ ආසුජාණයේ වලු 28 වෙති වගන්තියේ ප්‍රකාරයට පයැකර ජ්‍යෙෂ්ඨ වියෙන් මිනුළුවරයාන්තාන්සේයේ කොළඹ මෝදර හිල් භුව්ස්කි කන්තේර්රුවේද එප්.ඒ. ප්‍රේසර් උත්ත්තාන්සේයේ ඉදිරිපිටව ඇවින් ගෙනිසිට හෝ ලියවිල්ලකින් එකි ඉඩමලට හෝ එකි කොළඹකට අසිඩිව, සිකම පෙන්ව, සිරින්ට කොළඹයාන්, එකි වියෙන් මිනුළුවරයාන්තාන්සේට ඉහතක් ආසුජාණයේ උත්ත්තා හිබේ බලුවල ප්‍රකාරයට අසිඩිව, සිකම හාකියාපු එකි ඉඩමල යන සන්නක ඉඩමලක් ය කියා උත්තාන්සේගේ අත්සන ඇති ලියවිල්ලක්න් උත්තාන්සේ විසින් ප්‍රකාශ කරන බව මෙයින් දැනගත යුතුයි.

ඩේ. ඒ. ජ්‍යෙෂ්ඨ,
විශේෂ මතභීකුවරයායන්තාන්සේ.


වයභ පලු නේ කුරුණෑගලු දිස්ත්‍රික්කේ හිරියාලපැන්තුව මහකළුබඩ එගෙ, බැංකෝරලේ රම්බැංකු යහා යමේ පිහිටුව, තිබෙන් මේට අමුණාපු සහයති සිනියමේ පැන්තිය අස්කර 32කුන් උදි 1කුන් පරේලස් 11ක් බිම්හරම ඇති සාමාජිකවයෙන් රම්බැංකමකුලේ හියති නොහොතු ඒ දීනි දූෂිතාන් තිබෙන එහිය මූල්‍ය සිනියමේ 1ක් පෙන්වන කිමිකටටිටට මාස්මා-උදාරව රුපසන්තක රම්බැංකම කැලේද; තුළෙනුදුරට සහ දකුනට විදුත්ස්හ යන යමේ ගම් ඉමද; බස්නාදුරට කළකුව්, කාලේ යන යමේ ගම් ඉමද.

இதன்பின் சொல்லப்படுக் காணியில் எவ்வித உடங்கையா? இங் தங்களுக்குண்டென உருத்தப்பேசுவேர்கள் யராமிநாக்தால், அவர்கள் 1905 ம் மூல வதமாதம் 6 ம் தேதி தவக்கம் மூன்று மாசத்திற்குள் 1897 மூலத் 1903 ம் தன்று வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரச்சர ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தை கே.ஐ.பெரேஸ்துரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “ஹின் ஹவுக்” என்னும் அவருடைய கங்கோதால் முகராமும் மாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெடும் உருத்தை அல்லது உடங்கையைத் தெரிவியாவிடில், சொல்லிய விசேஷ உத்தியோகசத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அத்காரத்தைக்கொண்டு உருத்தப்பேசப்படாததாகிய சொல்லிய காணியை முடிக்குரிய ஆதனமென தமது கைச்சாரத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

සේ. සු. පෙරෙසර,
විශේෂ සත්‍යෝකත්තර.

சுட்டிய காணியின் வரம்.

வட்டமேல் மாகாணத் துருாக்கல் டின்திநிக்கு இரியாலை அத்பத்த மாகங்கிபாடை எதெட்டைக் 8-ஏற் னோயைக்கேர்க்க இறம்பேகம் என்றுக் கிராமத்திலுள்ள, இத்தட எணைக்கப்படும் உறுதிப்படுத்தியபடப்பிர தியில் விவரத்தைப்படியே, 32 எக்கர் 1 டிராட்டு 11 பேட்ச விசாலமுடையதும் சாமாணியம் ம் ஒரம் பேகமக் கெலே என்றும் பேரினால் அறியப்பட்டு அங்கது அழைக்கப்பட்டிருவது 86 ம் பிரதமபத்தில் 1 ச் தண்டாக்க காட்டப்படுவதமான காணி; இதற்கெல்லை: வடக்கு-முடிக்குரிய இறம்பேகமக்கெலை; கிழக்கு; தெற்கும்-வது தெரைசக்கிராம எல்லை; மேற்கு-நீற்றுவாகமக்கிராம எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation : Rambegama village in Hiriyala hatpattu of Mahagalboda korale.

Preliminary plan 86.

Extent.

Lot.	Name of Land.	A. R. P.
1	Rambegamakele ...	32 1 11

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

Sup. sheet I, 7, 8, 15, 16

R. S. TEMPLETON,
for Surveyor-General

2,114

Kurunegala S. O. 3--1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any one of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Nabodawewa in the Mahagalboda Megodam korale of the Wendawili hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 84.

Lot.	Name of Land.	Extent.
1	Mitiwatahenyaya ...	43 1 30
2	Do. (reservation for Maguru-oya and Deduru-oya) ...	7 0 0
		50 1 30

and bounded as follows: on the north and east by the Deduru-oya; on the south by the Nabodawewa belonging to Crown; on the west by the Maguru-oya.

ଡේ. එස්. ප්‍රසර
වියෙක මහත්මියාචාර්ය, කන්නාන්සේ.

ବୁଦ୍ଧିଲଙ୍ଘ ନୋରକୁରେ

වයං පලු නේ කුරුණෑගල දිස්ත්‍රික්ක හේ වැදුබ් ත්‍රේ ලිභන්පත්‍ර සුම් මහගල බව මෙයා බිජේර ලේ නැංවා බව එම යනු ඇති පිහිටි, තීබේහ මිට අමුත්‍ය පු සහයෝග සිනියම් පෙනෙනු මෙයි පහත ද්‍රී වන තිම කටිල, එනම්:—

විද්‍යා කිතීයම 84.

వీమి కుల్లియ.	ఉచితమే నమ.	వీమి నరామ్.
1 ...	తితెవవణేశ్వయాయ	43 1 30
2 ...	నీమ (భాగ్వర్తులయిత జక ధ్యానర్థ ఓయిత ఆంగ సీబెనా వీమి కుల్లియ)	7 0 0
		50 1 30

මෙව තියිස්ම්—දුනුරට සහ නැගෙනුරට දුපරුමයයා; අකුණට යුතුන්නක ගොඩ වැල කුලේද; බස්නාංරට මූරුගැඹයයා.

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றினைகும் பலவிலேனும் எவ்வித உடங்கையாயினும் தங்களுக்கு குண்டென உருத்தப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள், 1905 ம் வருட தைமாதம் 6 க் தேதி தவங்கம் மூன்று மாசத்திற்குள் 1897 முதல் 1903 ம் மூன்று வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரி வின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தை ஜே. ஜி. பெரேரேர் துரை அவர்களிடம் கொழும்பு முகத் துவாரம் “வில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தேரரில் முகாமுகமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அல்லது உடங்கையைத் தெரிவியாவிடில், சொல்லிய விசேஷ உத்தியோகத்தை சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுள் உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

ජේ. ඩී. පෙරෙසර්,
විශේෂ ව්‍යෝකක්ති.


கட்டிய காணிகளின் விவரம்.

வடமேல் மாகணம் குருக்கன் டின்திரிக்கு வெவுடவில்லி அத்பதில் மாகல்போட மெராடைக் கோறனையைச் சேர்ந்த ரெபொடைவெவை யென்றும் கிராமத்திலுள்ள இத்தட்ட னணைக்கப்படும் உறுதிய் படுத்திய பட்டப்பிரதியில் விவரித்தபடியே கீழ்க்குறிக்கும் காணித்துண்மீகள் :—

જ્રથમ પદ્મ 84.

காணித்துண்டு.	காணியின் பேர்.	விசாலம். எ. ரூ. பை
1 ...	மிற்றிவட்டஏன்யாய்	43 1 30
2 ...	மிற்றிவட்டஏன்யாய (மாயவள் ஆற்றக்கும் மகுது ஒய என்னும் ஆற்றக்கும் அணையாவிருக்கிற சேம சிலம்)	7 0 0
		50 1 30

எங்கீர்க்கப்படுவதற்கு மிகவும் மாயவன் ஆறு; தெற்கு-முடிச்சுரிய காலையிலே வைக்கலே; மேற்கு-மதுரை என்றும் ஆறு.



Scale of 8 Chains to an Inch.

Situation : Nabodawewa village in Weudawili hatpattu in Mahagalboda Megoda korale.
Preliminary plan 84.

Lot.	Name of Land.	Extent. A. R. P.	Extent.	
			A. R. P.	
1	Mitiwatahenyaya ...	43 1 30		
2	Do. (reservation for Maguru-o-ya and Deduru-o-ya) ...	7 0 0		
		50 1 30		

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

Sup. sheet I 8
7, 8, 15, 16

R. S. TEMPLETON,
for Surveyor-General.

2,115

Kurunegala S. O. 4—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any one of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Bayogama in the Mahagalboda Egoda korale of the Hiriyala hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing:—

Preliminary plan 83.

Lot.	Name of Land.	Extent. A. R. P.	Extent.	
			A. R. P.	
1	Bayogamakele ...	59 1 0		
2	Do. (reservation for Deduru-o-ya) ...	5 1 38		
		64 2 38		

and bounded as follows : on the north and east by Bayogama Addanduwawa belonging to Crown; on the south by the village limit of Kalatuwakela, the Deduru-o-ya ; on the west by the Deduru-o-ya.

ಡಿ. ಡಿ. ಪ್ರೇಸರ್,
ವಿಜೆಂತ ಮಹಿಳೆಗಳ ವಿರಯ, ನನ್ಹಾ, ಬೆಂಗಳೂರು.

ଫୁଲିମିଳା ନେଇରକ୍ଷା.

விதிக்கீழேய.	ஒவியே நம்.	விதிக்கீழேய.
1	...	அ. ரூ. பை.
2	...	59 1 0
	விதிக்கீழேயே ... அம் (டினரையுட அங்கூரனிலெனி விதிக்கீழேய)	5 1 33
		64 2 33

இ கண்பின் சொல்லப்படும் காணிகளுன் ஒன்றிலேதும் பலவிலேதும் ஈவ்வித உட்க்கையாயினுக் கங்களுக்கு குண்டென உருத்தப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள், 1905 ம் வருப் பதிமா 6 ந் தேதி தூயகம் மூன்று மாசத்திற்குள், 1897 முதல் 1903 ம் தூண்டு வரையுள்ள பாணிச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் ஜே. ஜி. பெரேஸர் துரை அவர்களிடம் சொழும் முகத்துவாரம் “விலை ஹவுஸ்” என்றும் அவருடைய கான்திகாரின் முகாமுகமாயேதும் ஈழுத்த மூலமாயேதும் தங்களுக்குண்டெனும் உருத்தை அண்டு உட்க்கையைத் தெரிவியாவிட்டு, சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அகிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அவ்வது அவைகளுள் உருத்தப்பேசப்படா தனவற்றை முடிக்குரிய ஆணைமென தமது கைச்சாத்திட்டு எழுத்த மூலமாய் வெளிப்படுத்தவர் என்பதை அறிந்துகொள்கூடுக.

ජේ. ඩී. පෙරේරා,
විශේෂී උක්කියෝගක්තා.


வினாக்கள் கீழே விடும்-

வடமேல் மாகாணம் குருகாக்கல் டிஸ்திரிக்கு இரியாலீ அபத்து மரக்கப்பாட எகொடைக் கோற வீணயெச்சர்ந்த வரேஷாகமம் என்னும் கிராமத்திலுள்ள, இத்துடனைக்கப்படும் உறுதிப்படுத்தி படப்பிராஜில் விவரிக்கப்படுமே கீழ்க்கணிக்கூடுதல் காணிக்கும் உருவாக்கலாம் :—

18551014 16 83

காணித்துண்டு.	காணியின் பேர்.	விசாலம். ச. மு. பே.
1 ...	வயோகமக்கெலை	59 1 0
2 ...	வயோகமக்கெலை (மாயவன் ஆற்றக் கோயிலம்)...	5 1 33
		64 2 33

எல்லைக்காவன : வடக்கும் கிழக்கும்-முடிக்குரிய வயோகம் அத்தண்டிவாலை ; தெற்கு-கலத்துவாக்கெலேக் கிரரம் எல்லை, மாயவன் ஆறு ; மேற்கு-மாயவன் ஆறு.



Scale of 8 Chains to an Inch.

Situation : Bayogama village in Hiriyala hatpattu of Mahagalboda Egoda korale.
Preliminary plan 83.

Lot.	Name of Land.	Extent.	A. R. P.		
			1	2	3
1	...	59	1	0	
2	...	Do. (reservation for Deduru-oya)	...	5	1 33
Sup. sheet I 7, 8, 15, 16			<u>8</u> <u>64 2 33</u>		

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

2,116

R. S. TEMPLETON,
for Surveyor-General.

Kurunegala S. O. 5—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :—

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Pahala Bamunugama in the Dewamedi korale of the Dewamedi hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 87.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Dangahamulahenaya ...	53	0	31
2	Bamunugamawewa ...	3	0	5
3	Welbodakumbura, Medakumbura, Helambagahakumbura ...	6	3	22
4	Bamunugamamukalana ...	20	2	18
5	Dangahamulehena (reservation for Maguru-oya) ...	4	0	27
			87	3 23

and bounded as follows: on the north by the village limit of Nabodawewa, the village limit of Polgamana; on the east by the village limit of Polgamana; on the south by the village limit of Ihala Bamunugama, the Maguru-oya; on the west by the Maguru-oya.

වෙත 1905ක්ටු පනවාරි මස 6 වෙනි දක පවත් තුන්මාසයක් ඇතුළත්ද මෙයි පහත දක්වන ඉඩුවල ඉඩුවලට කොශේ, නො, නො, නො වැඩිගණක නැකට යම් අයවල් ඇස්සම් එස් ආය විසින් ඉඩුවලට සම්බන්ධ වූ මෙයි 1897, 1899, 1900 සහ 1903න් ආදුපණන්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණුවා මිලයේ මන්ත්‍රීස්වරයා, නැස්ඩාංස්සේයේ කොශේ මෝදර හිල් හුවස්සේ කින්නෙරුවේද ජේ. එ. ප්‍රේසර් උන්ඩාංස්සේයේ ඉදිනිපිටට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එකින් ඉඩුවලට කොශේ, නො, නො එව ඇත්තේ කොශේ විසින් ප්‍රකාරයට පත්කරණුවා මිලයේ මන්ත්‍රීස්වරයා, නැස්ඩාංස්සේයේ ඉඩුවලට මන්ත්‍රීස්වරයා, නැස්ඩාංස්සේයේ නැවතුර දක්වනුට කොශේ නැයුදා ඇත්තේ රුහුණුවා මුදු ඉඩුවලට මන්ත්‍රීස්සේයේ ඇත්තේ ප්‍රකාරයකරණ බව මෙයින් දානගය පුහුණි.

ජේ. එ. ප්‍රේසර්,

විශේෂ මන්ත්‍රීස්වරයා, නැස්ඩාංස්සේයේ.

ඉඩුවලට කොශේ.

වයඹ පලුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කින් හේ දේවමැදිහත්පත්තු දේවමැදිකේරලේ පහලබමුණු ගම් යන ගම පිකිට්, කිබෙන මිට අමුකාපු යහනික සිනියමේ පෙනීයන මෙයි පහත දක්වන තිම් කට්ට, එනම් :—

මුල් සිනියම 87.

කිමිකට්ටිය.	ඉඩුමේ නම.	කිමිසුරම්.		
		අ.	රු.	ප.
1	දන්ගහලුවෙශාය	53	0	31
2	බ්‍රිඩුගමවැව	3	0	5
3	වෙළබඩකුඩාරුමැදකුඩාර, නැලුමෙගහ කුඩාර	6	3	22
4	බ්‍රිඩුගම මුකලාන	20	2	18
5	දන්ගහලුවෙශාය (මගුරුමෙයට අන් හැර කිබෙන කිමිකට්ටිය)	4	0	27
			87	3 23

මිට මැයිම් :— උගුරුවට කොශේ වැවැව යන ගමේ ගම්මුමද, පොල්ගමත යන ගමේ ගම්මුමද; තුළුගැඹුරුවට පොල්ගමත යන ගමේ ගම්මුමද; දකුනට ඉහළපුබමුණු යන ගමේ ගම්මුමද, මගුරුමෙයා යන ගමේ ගම්මුමද.

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றிலேதும் எவ்வித உடற்கையாயினும் நக்களுக்குண்டென் உருத்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள், 1905 ம் ஆண்டு வரையின் பாணிலக்ச்சட்டங்களின் 28 ம் பிரீவிள் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியாகத்தான் ஜே. ஜி. பெரேஸர்துரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “ஆல் ஹவுஸ்” என்றும் அவருடைய கந்தோறில் முகாமுகமாயேதும் எழுத்து மூலமாயேதும் நக்களுக்குண்டெனும் உருத்தை அவ்வாறு உடற்கையைத் தெரிவியாவிட்டு, கால்விய விசேஷ உத்தியோகத்தால் சொல்விய சட்டங்களால் தமிக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்விய காணிகள் அல்லது அவைகளுள் உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதங்களென தமது கைச்சாத திட்ட எழுத்து மூலமாய வெளிப்படுத் தவார் என்பதை அறித்துகொள்க.

ஜே. ஜி. பெரேஸர்,
விசேஷ உத்தியோகத்து.


கட்டிய காணிகளின் வீரம்.

வடமேல் மாகாணம் குருநாக்கல் முனிசிபிக்கு தேவெமதி யத்பத்து தேவெமதி கோரினையைச் சேர்ந்த பாலவழுதூ
கமம் என்றும் கிராமத்திலுள்ள, இத்துடனைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதிபில் வீரித்தபடியே, நீண்டகுறிக்குக்
காணித்துண்டன:

பிரதம படம் 87.

காணித்துண்ட.	காணியின் பேர்.	விசாவம்.	ச. அ. பெ.
1	தங்காமுலைன்யாய்	53 0 31	
2	வமுனைகமெவவ	3 0 5	
3	வெல்பொடகும்புற மெதகும்புற, அலம்பகாகும்புற	6 3 22	
4	வமுனைகமலூக்கிவான்	20 2 18	
5	தங்காமுலைனை (மகுஹாய என்றும் ஆற்றுச் சேமதிலம்)	4 0 27	
		87 3 23	

எல்லைகளாவன: வடக்கு-நாடுபொட்டவெவக் கிராம எல்லை, பொல்கமணக் கிராம எல்லை; கிழக்கு-பொல்கமணக்
கிராம எல்லை; தெற்கு-சலவழுதூகமக் கிராம எல்லை, மகுஹாய என்றும் ஆறு; மேற்கு-மகுஹாயா என்றும் ஆறு.



Scale of 8 Chains to an Inch.

Situation : Pahala Bamunugama village in Dewamedi hatpattu of Dewamedi korale.

Preliminary plan 87.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1	Dangahamulahenaya	53 0 31
2	Bamunugamawewa	3 0 5
3	Welbodakumbura, Medakumbura, &c.	6 3 22
4	Bamunugamamukalana	20 2 18
5	Dangahamulahena (reservation for Maguru-oya)	4 0 27
		87 3 23

Sup. sheet I 7, 8, 15, 16

R. S. TEMPLETON,
for Surveyor-General.Surveyor-General's Office,
Colombo, December 3, 1904.

2,117

Kurunegala S. O. 6—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Netiya in the Dewamedi korale of the Dewamedi hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 89.

Lot.	Name of Land.	Extent. A. R. P.
1	Diyahonde-elamukalana	7 2 14
2	Migahalandehena	34 1 11
		41 3 25

and bounded as follows: on the north by the village limit of Polgamana; on the east by the Kandangodamukalana belonging to Crown; on the south by the Migahahene-ela; on the west by the village limit of Ihala Bamunugama.

වත් 1905ක්ටු ජනවාරි මස 6 වෙති දහ පවත් කුසමාසයක් ඇඟලුත්දී මෙහි පහත දක්වන ඉඩම් වලුව නොගැනීම් ඉතු එකකට නොගැනීම් වැඩි ගණනකට යම් අසින්ව, සිකමක් හිබේන යම් අය වල් ඇත්තේ එම අය විසින් මුළුවීම් සම්බන්ධ වත් 1897, 1899, 1900 සහ 1903 නේ ආදුපණන්වල 28 වෙති වගන්තියේ ප්‍රකාරයට පත්කරණුවූ වියෙන් මහන්තියෙරයාන්ත්‍රියෝගී වෙති සොලුම මෝදර හිල් හුවුස්සි කන්නොරුවේ වෙති ජේ. ජේ. ප්‍රේසර උපත්‍රේ උපත්‍රේ වෙති පෙනීසිට නො ලිය විල්ලකින් එකී ඉඩම්වලුව නොගැනීම් එට ඇති යම් කොටසකට විසින් අසින්වාසිකමක් පෙන්ව, සිරින්ව නොයෙදුන්නා, එකී වියෙන් මහන්තියෙරයාන්ත්‍රියෝගී වෙති ප්‍රකාරයට අයුත්තාසිකමක් පෙන්ව, සිරින්ව බලවලුව ප්‍රකාරයට අසින්වාසිකම් නොයෙදාපු එකී ඉඩම් එක්නොරු එසින් ආසින්වාසිකමක් ගෙනුරු දක්වනාට නොයෙදුන යුම් ඉඩම් රුපසන්තක ඉඩම් හැමිසාට උන්නාස්සේයේ අස්සන ඇති ලියවිල් ලකින් උන්නාස්සේ විසින් ප්‍රකාරයෙන් බව මෙයින් දැනගත යුතුයි.

ජේ. ජේ. ප්‍රේසර,
වියෙන් මහන්තියෙරයාන්ත්‍රේන්ස්.

ඉඩම්වල තොරතුරු.

වයං පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්ට් සන්දේවලමැදිකන්පත්තුවේ දේවලමැදිකේරලේ නොපිය යන යම් පිහිටි, හිබේන මිට අමුත්‍යාපු සහයිනි සිනියමේ පෙනීසන මෙහි පහත දක්වන තීමිකටි, එහි :

මුල් සිනියම 89.

තීමිකටිය.	ඉඩම් යම.	තීමිකටිය.
1	දියහොන්දේඇලුම්බලාග	අ. රු. ප.
2	මිගහලදේසේන	... 7 2 14
		... 34 1 11
		41 3 25

මිට මාසිම්—ලනුරට පොලුගමන යන යමේ ගම්මුමද; නැගෙනුමුරට රුපසන්තක කන්දක් ගොඩුකලාභයද; දකුණු මිගහලදේසේන්ඇලුද; බස්නාඉරට ඉඩමුලුහම් යන යමේ ගම්මුමද.

இதன்பின் சொல்லப்படுக் காணிகளுள் ஒன்றிதேநும் பலவிதேநும் எவ்வித உடங்கையாயினாக தங்களுக்கு குண்டென் உருத்தப்பேசுவோர்கள் யராமிருங்காரன், அவர்கள், 1905 ம் இடு தையா 6 ச' தேதி தவக்கம் மூன்று மாசத்திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிசைச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் ஜே. ஐ. பெரேஸர்த்தரை அவர்களிடம் கொழும்பு முகத்தவாரம் “ஆயில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தோரில் முகாமுகமாயேனும் ஏழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அங்கூரது உடங்கையைத் தெரிவியாவிடின், சொல்லிய வசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணினோ அவ்வது அவைகளுள் உருத்தப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டி எழுத்து மூலமாய் அவளிப்படுத்தவார் என்பதை அறிந்துகொள்க.

ஜே. ஐ. பெரேஸர்,
விசேஷ உத்தியோகத்தர்


சட்டிய காணிகளை விவரம்.

வட்டமேல் மாகாணம் குருநாக்கல் டினிறிக்கு தேவமெதியத்பத்து தேவமெதிக் கோறிலையக்சேர்ஸ் கெட்டியை மென்னுங் சூரமத்தினுள்ள இத்தடனைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடி யே, சீழ்க்குறிக்குங் கா எத்தனை கெள் :—

பிரதம படம் 89.

காணித் துண்டு.	காணியின் பேர்.	விசாலம்.
எ. ஏ. பே.		
1 ...	திபத்தேஷலமுக்கலரன்	... 7 2 14
2 ...	மீகாலந்தேவைன்	... 34 1 11
		41 3 25

எக்கிளளாவன : வடக்கு-பொள்கமணக் கிராம எல்லை ; சிழக்கு-முடிக்குரிய கந்தங்காட்டமுக்கலரன் தெற்கு-மீகாலை என்னும் நீரோடை ; மேற்கு-ஈலவமுனுகமணக் கிராம எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation : Nettiya village in Dewamedi hatpattu of Dewamedi korale.

Preliminary plan 89.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1 ...	Diyahonde-elamukalana 2 14
2 ...	Migahalandahena 34 1 11
		41 3 25

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

Sup. sheet I, 8, 15, 16 8

R. S. TEMPLETON,
for Surveyor-General.

2,118

Kurunegala S. O. 7—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Serugolla in the Dewamedi korale of the Dewamedi hatpattuwa of the Kurunegala District, in the North-Western Province, as described in the annexed certified tracing :—

Preliminary plan 90.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Kandangodamukalana	2 2 0
2	Halmillagahakumbura	3 2 26
3	Galwetiyahena (reservation for Deduru-oya)	4 1 16
4	Kandangodamukalana	1 2 30
6	Galwetiyahenyaya	41 1 4
7	Millagodamukalana	16 2 1
				69 3 37

and bounded as follows : on the north by the village limit of Polgamana, the Deduru-oya ; on the east by the Diyahonde-ela ; on the south by the Millagodamukalana belonging to Crown ; on the west by the Kandangodamukalana belonging to Crown and the village limit of Polgamana.

NOTE.—The following lot lying within the above boundaries is excluded from this notice, and its acreage 1 acre and 32 perches is not included in the acreage of 69 acres 3 roods and 37 perches given above:—

Preliminary plan 90.

Lot.	Name of Land.	Extent. A. R. P.
5	Hitinawatta	... 1 0 32

ඩී ති 1905ක්වූ ජනවරි මස වේති දින පටන් නුත්ම්; සහය ඇතුළුනදී මෙහි පහක දැක්වන ඉඩිම් වලුව නොගෙන් ඉන් එකකට නොගෙන් මැයි ගත්තකට ගම් අසින්වාසිකමන් නිබෙන ගම් අය වලු ආස්ථකම් ඒ අය විසින් ලුණුවිම සම්බන්ධව වශී 1897, 1899, 1900 සහ 1903න් ආනුපාණස්වලදී 28 චෙතු වගක්කිනේ ප්‍රකාරයට පස්කරණුවැඩු විෂයෝග මත්තීකරයාන්හාන්සේගේ නොග්‍රැම මෝදර කිල් හැඳුස්සි කෙන්නෙයිරුවේදී ජේ. ඒ. ප්‍රේසර් උත්ත්තාන්සේගේ ඉදිරිපිටව ඇවින් පෙනීසිට යෝ ලියවිල්ල යෝ එක් ඉඩිම්වලුව නොගෙන් රාම ඇති ගම් නොටසකට කිසි අසින්වාසිකමන් පෙන්වා, සිතින්ට නොයෙදුනෙන්, එක් විශයෝග මත්තීකරයාන්හාන්සේව ඉහතක් ආනුපාණස්වලදී පැවි නිබෙන බලුවලද ප්‍රකාරයට, අසින්වාසිකම් නොකියාපු එක් ඉඩිම් එක්සේ එක්නි අසින්වාසිකමන් ගෙණකුර දැක්වන්ව නොයෙදුන යුතුම රාජසන්තික ඉඩිම් හැරියට උත්තාන්සේගේ ආස්ථක ඇති ලියවිල්ල කින් උත්තාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනිගත යුතුයි.

ଡේ. එස්. දේසර්,
විශේෂ මකුන්ඩුරය, නොර්ත්හැන්ස්.

ବୁଦ୍ଧିମତ୍ତେ କ୍ଷେତ୍ରରେ

වයං පලුනේ කුරුණැගල දිස්ත්‍රික්කෙන් දේවමලදීහත්පත්තිවේ දේවමලදීකෝරලේ සේර කොළඹ යන ගම්පිටිව, තිබෙන මිට අමුණුපු සහතික සිතියමේ පෙන්යන මෙහි පහත දක්වන තිමිකවරි, එහම :—

ମେଲ୍ ପିଲାଙ୍କମ 90.

விதிக்குறிய.	தூபிசேலி நம்.	விதிக்குறிய.
1 ...	கன்னின்கை, விழிக்கலுான்	2 2 0
2 ...	கல்லில்லைக்குறிர்	3 2 26
3 ...	கல்வீரியெச்சை (டூபிரையில் அங்கூர நீண்டாக விதிக்குறிய)	4 1 16
4 ...	கன்னின்கை, விழிக்கலுான்	1 2 30
6 ...	கல்வீரியெச்சையை	41 1 4
7 ...	மில்லைக்கலுான்	16 2 1
		69 3 37

[ඉහතායි මිශ්මිලිලුව මැදිහු මෙහි පහත දේවත තිමිකවිරිය මෙම දුන්වීමෙන් අනුරූප වගන් එකේ තීමිකරම වන අස්කර තුළු පරවස් 32ක ඉහතායි අස්කර ඩිකුත රුචි වූත් පරවස් 37 ගේ තීමිකරමේ අංශු නොවෙනවත් මෙහින් දුන්ගත පුහුණි.]

ଓଡ଼ିଆ ୧୦

விதிக்கல்வரிய.	ஒவியே நம்.	விதிநிறம்.
5 ...	குரைக்கவன்ற 1 0 32

இதன்பின் சொல்லப்படுகின் காணிகளுன் ஒன்றிலேலும் பலவிலேலும் எவ்வித உட்டங்கையாயிலும் தங்களுக்கு ஸ்ரீராமராம்பதி முனிசிபல் குடியிருப்பு கோட்டை, அவர்கள் 1905 ம் ஸ்ரீராம்பதி தங்களுக்கு மாசுத்திர்கள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணில்ச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் ஜே.ஜி.பெரேஸர் துரை அவர்களிடம் சொழும்பு முகத்துவாரம் “ஸ்ரீல் நூவில்” என்றும் அவருடைய கந்தேராரின் முகாமுக்கமயேலும் எழுத்த மூலமாயேலும் தங்களுக்குண் பெறும் உருத்தை அல்லது உடங்கதையைத் தெரிவியாலிடல், சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுன் உருத்தப்பேசேப்படாதனால்ற முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்த மூலமாக வெளிப்படுத்துவார் என்பதை அறிக்கொண்டு.

ஜெ. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியோகத்தர்.

சுட்டிய காணிகளின் விவரம்.

வடமேல் மாகாணம் குருங்கள் டிஸ்திரிக்கு தேவமெதியப்பத்து தேவமெதிக் கோறனையைச் சேர்த்த சேருகொல்கை யென்னுங் கிராமத்திலுள்ள, இத்தூண்ணைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதிவில் விவரித தபதியே, ஒழிக்குறிக்குன்ற காணித்துண்டுள் :—

ପ୍ରଥମ ପତ୍ର 90.

காணியின் பேர்.	விசாலம்.
	ர. ரூ. பை.
1 ... கங்கங்கொடலுக்கலன்	2 2 0
2 ... அல்மில்லகாகும்புத்	3 2 26
3 ... கல்வெற்றியலை (மாயவன் ஆற்றச் சேமநிலம்) ... 4	1 16
4 ... கங்கங்கொடலுக்கலன்	1 2 30
6 ... கல்வெற்றியஞ்யாய	41 1 4
7 ... மில்லெகாடலுக்கலன்	16 2 1
	69 3 37


எல்லைகளாவன் : வடக்கு-பொன்கம்பைக் கிராம எல்லை, மாயவன் ஆறு; சிழக்கு-தியாங்க்டேஸ்ல என்றும் சிரோகடை; தெற்கு-முழுஷ்குரிய மில்லுக்காட்டுமுக்களான்; மேற்கு-புதுக்குரிய கந்தக்கொட்டுமுக்களான், பொன்கம்பைக் கிராம எல்லை.

கவனிப்பு.—மேற்கொள்விய எல்லைகளுக்குட்பட்டதாகிய தீழ்க்குறித்துக்காணித்தன்னுடே இவ்வறிவித்தலி னின்றும் தீக்கப்பட்டருக்கின்றனதென்பதையும், அதின் விசாலமாகும் 1 ஏக்கர் 32 பேட்சும் முன்சொன்ன 69 ஏக்கர் 3 ரூட்டு 37 பேட்சுக்கும் அடங்கவில்லை யென்பதையும் கலனிக்கவேண்டியது :—

جگہ مفت 90.

காணித்துக்கி.	காணியின் பேர்.	விசாலம்.
5 ...	இற்றினவத்கை	1 0 32

[For Tracing see page 18.]



Scale of 8 Chains to an Inch.

Situation : Serugolle village in Dewamedi hatpattu of Dewamedi korale.

Preliminary plan 90.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Kandangodamukalana	2 2 0
2	Halmillagahakumbura	3 2 26
3	Galwetiyehe (reservation for Deduru-oya)	4 1 16
4	Kandangodamukalana	1 2 30
6	Galwetiyehe nyaya	41 1 4
7	Millegodamukalana	16 2 1
			69	3 37

Lot excluded.

5	...	Hitinawatta	1 0 32
---	-----	-------------	-----	-----	-----	--------

Surveyor-General's Office,
Colombo, December 3, 1904.

Sup. sheet I_{7, 8, 15, 16}⁸

R. S. TEMPLETON,
for Surveyor-General.

.2,119

Kurunegala S. O. 8—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Tibbotulandahena, situated in the village of Diddenipota of the Kandaboda patta-wuwa in the Matara District of the Southern Province, containing in extent 2 acres 3 rods and 25 perches, shown as lot 26 in preliminary plan No. 130 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Tennapitahena belonging to Crown ; on the east by Tibbotulandewatta *alias* Ratulandewatta claimed by Gamage Jacobis Appu ; on the south by the Tibbotulandewatta claimed by Don Carolis and others ; on the west by the Tibbotulandewatta claimed by Don Carolis and others, Tibbotulandewatta claimed by Rotumba Jasinge Salamanhami.

වේ 1905කට ජනවාරි මස 6 වෙති දින පටින් තුන්මාසයයා ඇතුළතදී මෙහි පහත දැක්වන ඉඩමලට හෝ එසින් කොටසකට හෝ අසින්කමලන් නිබෙකවාය කියන මි අයෙන් ඇස්තම ඒ අය විසින් මූලිකම සම්බන්ධ වශ 1897, 1899, 1900 සහ 1903න් ආසුපණන්වල 28 වෙති වගක්තියේ ප්‍රකාරයට පත්‍රකරණුලුවූ විශේෂ මහත්මියාරයාන්තාන්සේන් කොළඹ මෝදර හිල් හුස්සි කන්නොර්ට්‌ලේදි යේ. ඒ උපේරු උපේරු න්සේන්, න්සේන් ඉඩරිපිටට ඇවිත් පෙනීසිට හෝ උයවිල්ලක්කින් එකී ඉඩමලට හෝ එසින් කොටසකට අසින්කම පෙන්වාසිරින්ට හොයේදෙනාත්, එකී විශේෂ මහත්මියාරයාන්සේන් ඉඩහකී ආසුපණන්වලින් ලැබූ නිබෙක බලවල ප්‍රකාරයට අසින්වාසිකම හොතියාපු එකී ඉඩම රුප සහ්තක ඉඩමක්ද කුය, උන්තාන්සේන් අත්සන ඇති උයවිල්ලක්කින් උන්තාන්සේසි විසින් ප්‍රකාර පත්‍රකරණ බව මෙයින් දැනුනුතු ඇතුළු.

ඩේ. ඩේ. පෙරේසර,
විශේෂ මහත්මියාලරයාන්ත්‍රණ්ඩීස්.


ବ୍ୟାକମେତି ନୋରତ୍ତାରେ.

ଦ୍ୱାରା ପାଇଁଲେ ମୁହାର ଦିନ୍ତିକୁ କଣ୍ଠରେ ବିଲାପିତା ହୁଏବେ ଦିନ୍ତିଦେଶୀରେ ପୋକ ଯାଏ ଅଛି ପିକଟି, ତିବେଳେ ତିପି ଅଭିଭାବ୍ୟ ସଙ୍ଗମିକ ପିକଟିମେ ପେନ୍ଡିଚିନ ଅବ୍ଦିକାର ୨ବୁଦ୍ଧ ରୁ ବିଚ ୩ବୁଦ୍ଧ ପର୍ଵତୀ ୨୫୯ ତିମତରମ ଆହୀ ଯା, ମୁହାରିଜେନେ କ୍ଷିତିବେଳେ ପ୍ରିଲୁବ୍ରଦେଶେନ୍ତି କିମନ ହେବାରୁ, ତୁ ତୁ ତାମିନ୍ ଦୁଇକଣ ତିବେଳେ ୧୩୦ରେ ଆହୁ କିମନିମେ ୨୫୯ ପେନ୍ଦିତନ ତିମିକାରିତାର ମାଧ୍ୟମେ—ଦୂରରୁଥ ରୂପଜନ୍ମନିକା କୁଣ୍ଡନିଲିବେଶେନ୍ତିରୁ; କୁଣ୍ଡନେ ଦୂରରୁଥ ଅମିତେ ପରକେରିଜାଫାଟ୍ଟ ରିକିନ୍ ଅକିମିଲାକିକାମ୍ କିମନ କ୍ଷିତିବେଳେ ପ୍ରିଲୁବ୍ରଦେଶେନ୍ତିରୁଥିବା ହେବାରୁ, ତୁ ରହୁ ଲିନ୍ଦେନ୍ତିରୁଥିବାରୁ; ଦ୍ୱାରା ଦେଇ କରେରେଲିଜ ସଙ୍ଗ ବାପିନ୍ ଅଧ ରିକିନ୍ ଅକିମିଲାକିକାମ୍ କିମନ କ୍ଷିତିବେଳେ ପ୍ରିଲୁବ୍ରଦେଶେନ୍ତିରୁଥିବା ହେବାରୁ; ବେଳେ କରେରେଲିଜ ସଙ୍ଗ ତିଲିନ୍ ଅଧ ରିକିନ୍ ଅକିମିଲାକିକାମ୍ କିମନ କ୍ଷିତିବେଳେ ପ୍ରିଲୁବ୍ରଦେଶେନ୍ତିରୁଥିବା ହେବାରୁ, ରେବୁର ତୁମିନେକୁ ଲାଲମନ୍ତିରୁ ରିକିନ୍ ଅକିମିଲାକିକାମ୍ କିମନ କ୍ଷିତିବେଳେ ପ୍ରିଲୁବ୍ରଦେଶେନ୍ତିରୁଥିବାରୁ.

தின்பிள் சொல்லப்படும் காணியில் என்னை உடன்தையாயினும் தங்களுக்குண்டென் உருத்தப்பேசுவோர் கள் யராகுமிருந்தால், அவர்கள் 1905 ம் டிசி தேவீ 6 ந் தேதி துவக்கம் மூன்று மாசத்திற்குள் 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிச்சுட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோசக்தர் ஜே. ஜி. பெரேஸ்துரர் அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “ஹில் ஹவுஸ்” என்றும் அவருடைய கந்தோரில் மூராழு கமாயே மூம் எழுத்து மூலமாயே மூம் தங்களுக்குண்டெனும் உரித்தை அல்லது உடன்தையைத் தெரியவாலிட்டு, சொல்லிய விசேஷ உத்தியோசத்தர் சொல்லிய சுட்டங்களாக தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு உருத்தப்பேசப்படாததாகிய சொல்லிய காணியை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திடும் எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொண்டு.

ජේ. ජ්‍යි පෙරේසර්,
විශේෂ ඉත්තියොකත්තර්.

சுட்டிய காணிபின் விவரம்.



Scale of 16 Chains to an Inch.

Situation : Diddenipota village in Kandaboda patti.

Preliminary plan 130.

Lot.	Name of Land.	Extent. A . R. P.
130	... Tibbotulandaudahena	2 3 25

**Surveyor-General's Office,
Colombo, December 5, 1904.**

R. S. TEMPLETON,
for Surveyor-General.

Matara S. O. 1-1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903"

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

Description of the Land referred to.
The land commonly called or known as Kapuhena, situated in the village of Beragama in the Kandaboda patti of the Matara District, in the Southern Province, containing in extent 9 acres 3 rods and 10 perches, shown as lot 18 in the preliminary plan 91 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Gulanawatta claimed by W. Adonis Appu and others, Kapuhena belonging to Crown ; on the east by Udawatta claimed by Hewapatirange Janis and others, Doledegodawatta claimed by ditto ; on the south by Tolabopandurehena belonging to Crown, Kanattewatta claimed by J. Dahanayake Don Adrian and others, Thalavahungewatta claimed by Hewapatirange Don Janis and others ; on the west by Bakeregodahena claimed by Hewapatirange Penis and others.

ඩී තිස් 1905ක්ටු ජනවාරි මස ගි වෙනි දින පටන් කුන්ම් සයක් ඇතුළත් මෙහි පහත දැක්වන තිසින් ඉඩුවීම් සැකැව හෝ එසිනිකම්ක් තුළෙනෑව්, ය සියලු දම අසවල් ඇත්තේම් ඒ අය යට පත්කරණුවූ විශේෂ මහුන් කරයා නෑ, ඒසේගේ කොළඹ මෝදර හිල් හුවස්සි කන්නේරු ලේඛිද ජේ. ජේ. ප්‍රේසර් උත්ත්තා, ඒසේගේ ඉදිරිපිටව ඇවිත් පෙන්සිට හෝ ලියවිල්ලක්න් එකී ඉඩුවීම් හෝ එකී සියලුවීම් සිකිත්වා, සිකිත්වා සිරිප්පේට හෝ, එකී විශේෂ මහුන් කරයා, නෑ, එකී ඉහුතාක් අසින්වා, සිකිත්වා සිරිප්පේට හෝ, යෙහෙදුහෙ, ඒ, එකී විශේෂ මහුන් කරයා, නෑ, එකී ඉහුතාක් අසින්වා ප්‍රාති තුළෙනෑ බලවල ප්‍රකාරයට අසින්වා, සිකිත්වා, යෙහෙදුහෙ, ඒ, එකී ඉහුතාක් අසින්වා, සිකිත්වා ප්‍රාති තුළෙනෑ බලවල ප්‍රකාරයෙහි බව මෙයින් දැක්වන ඇති.


— — —
ඩේ. ඒ. ප්‍රසර,
වියෙන්ත මහත්මියෙරයානන්දාන්සේ.

இதன்பின் சொல்லப்படுக் காணியில் எவ்வித உடர்க்கையாயிலும் தங்களுக்குண்டென உருத்தப்பேசுவோர் இதன் மாருமிருந்தால், அவர்கள் 1905 ம் முடிவு கைத்தான் 6 ம் தேதி துவக்கம் மூன்று மார்த்தித்தின் 1897 முதல் 1903 ம் முன்னுடைய வரையுள்ள பாணிலைச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்திரோகாத்தர் ஜே. ஜி. பெரேஸர் தரை அவர்களிடம் கொழுப்பு முதல்தவாரம் “ஷில் ஜிவல்” என்னும் அவருடைய கந்தேரரில் முகாமூகமாயேறும் எழுத்து மூலமாயேறும் தங்களுக்குண்டெழும் உருத்தை அல்லது உடர்க்கையைத் தெரிவியாவிட்டன, சொல்லிய விசேஷ உத்திரோகாத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு உரித்தப்பேசப்பட்டதாகிய சொல்லிய காணியை முடிக்குரிய ஆதனமென நமது கைச்சாத்திட்டு எழுத்தமுலையாய் வெளிப்படுத்தவார் என்பதை அறிந்துகொள்க.

ஜே. ஜி. பெரேஸர்,
விசேஷ உத்திரோகாத்தர்.

சட்டிய காணியின் விவரம்.

தென் மாகாணம் மாத்துறை டின்திரிக்கு கந்தபொடபத்தைக்கேர்க்க வேரகமம் என்னும் கிராமத்தில் அன்ன இத்துடனைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடியே 9 எக்கர் 3 மூட்டு 10 பேட்சு விசேஷமுடையதும் சமானியமாய் கப்புலைன் பென்னும் பேரினால் அறியப்பட்டு அல்லது அழைக்கப்பட்டு வருவதும் 91 ம் பிரதமபடத்தில் 18 தாண்டரய்க் காட்டப்பட்டுள்ளதுமான காணி. இதற்கெல்கில் : அடக்கு-டபின்டு. அதோன்சிப்புவும் மறுபேரும் உருத்தப்பேசுக் குலனவத்தை, முடிக்குரிய கப்புலைன்; கிழக்கு-ஏவாப்பத்திரன்கே காணிசும் மறுபேரும் உருத்தப்பேசும் உடவத்தை, மேற்படியா ரூருத்தப்பேசும் தொலேலெத்தொடவத்தை; தெற்கு-முடிக்குரிய தொலேபோர்த்துறையேன், ஜே. தாநாயக்க தொன் அதிரியா ஆம் மறுபேரும் உருத்தப்பேசும் கொத்தேவத்தை, ஏவாப்பத்திரன்கே தொன் சாணிசும் மறுபேரும் உருத்தப்பேசும் கொடவதை; மேற்கு-ஏவாப்பத்திரன்கே பேனிசும் மறுபேரும் உருத்தப்பேசும் வக்கரே கொடவனை.



Scale of 8 Chains to an Inch.

Situation : Beragama village in Kandaboda patta of Matara District.

Preliminary plan 91.

Lot.	Name of Land.	Extent.			
			A.	R.	P.
18	Kapuhena	9 3 10
Cadastral sheet O ₂₋₁₀ ²⁰					

Surveyor-General's Office,
Colombo, November 17, 1904.

2,121

J. B. M. RIDOUT,
for Surveyor-General.

Matara S. O. 2—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, and 1900."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Aturuwetiye mukalana, situated in the village of Beragama in the Kandaboda patty of the Matara District, in the Southern Province, containing in extent 10 acres 2 roods and 12 perches, shown as lot 5,598 13,344 in preliminary plan No. 91 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Aturuwetiye mukalana *alias* Halwattegewatta claimed by H. Don Theadoris and others, Pamantotahena *alias* Halwattegewatta *alias* hena claimed by H. Baba Appu and others, Gederawatta claimed H. Don Theadoris and others ; on the east by Pamantotahena *alias* Aturuwetiye mukalana claimed by W. Edoris Appu ; on the south by Masdeniya-addarahena *alias* Masdeniyeadumulla-hena claimed by W. Edonis Appu ; on the west by Masdeniya *alias* Godakumbura claimed by J. Dowanhami and others.

ඩේ. ඒ. පේසර්,
වියෙන්ත මහත්මියාචාරයානන්ද්‍යෝජේ.


କୁବିତେ ନେମାର ନ୍ୟାରେ.

இங்கிலாந்தின் காணியில் எவ்வித உடங்கதயாயினால் தங்களுக்குண்டென் உருத்துப்பேசுவோர் கன் மாருமிருந்தான், அவர்கள், 1905 ம் வருட தைமூர் டி ஸ் தேதி துவக்கம் மூன்று மாசத்திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்திமோகத்தீர் ஜே. ஜி. பெரேஸ்துரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “ஹில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தோரில் முகாமுகாயேஜும் எழுத்த மூலமாயேஜும் தங்களுக்குண்டெடும் உருத்தை அல்லது உடங்கதயைத் தெரிவியாவிடின், சொல்லிய விசேஷ உத்திமோகத்தீர் சொல்லிய சட்டங்களில் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு உரித்துப்பேசப்படாததாகிய சொல்லிய காணியை முடிக்குரிய ஆதனமென்ற தமது கைச்சாத்திட்டு எழுத்துமூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொண்க.

கே. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியேர்க்கத்தர்.

சுட்டிய காணியின் விவரம்.

தென் மாகாணம் மாத்துறை டினிதிரிக்கு கந்தபொடபத்தைச் சேர்ந்த வேரகமம் என்னுங் கிராமத்திலுள்ள இத்துணைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடியே 10 ஏக்கர் 2 மூட்டு 12 பேட்ச விசாலமூட்டையதும் சாமானியமாய் அத்துறவுற்றியேற்குக்கலான என்னும் பேரினால் அறியப்பட்டு அல்லது அழைக்கப்பட்டு வருவதும் 91 ம் இலக்கப் பிரதமபடத்தில் பி. பி. 5,598 ம் தண்டாய்க் காட்டப்பட்டிள்ளதுமான காணி. இதற்கெல்லை : வடக்கு-எச். தொன் தியதோரிசும் மறபேரும் உருத்துப்பேசும் அத்துறவுற்றியேற்குக்கலான அல்லது அல்லது அல்லது கேவத்தை, எச். பபாஆப்புவும் மறபேரும் உருத்துப்பேசுக் கூம் பாமங்தொட்டலை, அல்லது அல்லது கேவத்தை அல்லது எணை, எச். தொன் தியதோரிசும் மறபேரும் உருத்துப்பேசும் கெதறவத்தை; கிழக்கு-டப்பினிய, எதோனிசப்பு உருத்துப்பேசும் பாமங்தொட்டலை, அல்லது அத்துறவுற்றியேற்குக்கலான; தெற்கு-டப்பினிய. எதோனிசதப்புவு உருத்துப்பேசும் மன்னெதனிய அத்துறவை அல்லது மன்னெதனியே உறைஞ்செனை; மேற்கு-ஜே. தோவன்ஜுமியும் மறபேசும் உருத்துப்பேசும் மன்னெதனிப் பில்லது கொடகும்புற.



Scale of 16 Chains to an Inch.

Situation : Beragama village in Kandaboda pattu.

Preliminary plan 5,598.

Extent.

Lot.	Name of Land.	A. R. P.
13344	Aturuwetiyeukalana ...	10 2 12

Surveyor-General's Office,
Colombo, September 30, 1904.Sheet O²⁰ 1J. B. M. RIDOUT,
for Surveyor-General.

2,122

Matara S. O. 3—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 6th day of January, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Radawela in the Kandaboda pattu of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.
16	Nakuttiyehena, Galketiyehehena, Pohotamullehena, Anendahena, Radawehena ...	A. R. P. 95 3 29

and bounded as follows : on the north by Warakawalangakoratuwa claimed by Vidanebadalage Carlo and others, Acharige-mahawatthehena claimed by Don Dias Sedera and others, Acharigedoledeniya claimed by Gama-achcharige Don Bastian and others, Acharigemahawatthehena claimed by Don Dias Sedera and others, Nakuttiyehena belonging to Crown and claimed by Don Dias Sedera and others, Godellapithahena alias Nakuttiyehena claimed by Kunange Babappu and others ; on the east by Puwakgahakumbura claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, Palleliyadda claimed by Don Adrian Ranaweera and others, Mihiitiyakumbura claimed by ditto, Kohuiti-irikanda claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, Betayawatta claimed by Kinange Heena and others, Nakuttiyehena (Y 332) claimed by R. Carolis, Nakuttiyehena (X 332) claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, Iddagodawatta claimed by K. Hina, Halmulla claimed by R. Dingi Appu, Katukolekumbura claimed by Don Dias Sedera and others, Kanadeniya claimed by Ranaweerage Don Andris, Hilledeniya claimed by Ranaweerage Don Andris, Pohatamulla claimed by ditto, Hilledeniya claimed by ditto, Maragahadeniya claimed by ditto and others, Millagahadeniya claimed by R. Don Carolis and others, Anandadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, Horagahadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others ; on the south by Horagahadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, Tambaladeniya claimed by ditto, Karahinnedeniya claimed by Ranaweerage Juwanis and others ; on the west by the village limit of Bamunugama and the village limit of Belpamulla.

වි සි 1905කුටු ජනවරි මස ගේ චෙති දින පට්ටේ කුණුම, සයක් ඇතුළුතාදී මෙහි පායන දක්වන ඉඩම වලුව නොගෙයාත් ඉන් එකකට ගනා, ගෙයාත් වැඩිගැනීමකට යම් අයිතිවා, සිකම්ක් තිබෙන යම් අයවල් ඇස්කම් ඒ අය විසින් මූලිකීම් සම්බන්ධව වැඩි 1897, 1899, 1900 සහ 1903නේ අඟුපණ්ඩ වලු 28 චෙති වගයේ නිසේ ප්‍රකාර රාජ්‍ය පත්‍රකරණුලාභී විශේෂ මහත්මියෙරයා තන්නාන්සේගේ නොලුත් මෝදර හිඳු හැඳුළු හේතුවෙන් රුවේදී ජේ. ජේ. උප්සර් උප්සාන්සේගේ ඉදිරිපිටව ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ල කින් එකී ඉඩම්වලට නොහොත් රාජ්‍ය ඇති යම් නොටසකා ස්කි අයිතිවා, සිකම්ක් පෙන්ව, සිකිරිණ්ව නො යෙදුනොහොත්, එකී විශේෂ මහත්මියෙරයා තන්නාන්සේට ඉහැකි ආඟුපණ්ඩවලින් උප්පි තිබෙන බලුවල ප්‍රකාර රාජ්‍ය අයිතිවා, සිකම්ක් නොකියාපු එක්ස්සර් එයින් අයිතිවා, සිකම්ක් ගෙණහැර දක්වන්ට නො යෙදුනොහොත් සැම ඉඩම් රාජ්‍ය නො මූලිකීම් සැම්සාන් එක්ස්සර් එයින් අයිතිවා, සිකම්ක් ගෙණහැර දක්වන්ට නො යෙදුනොහොත් ප්‍රකාර සිකිරිණ්ව නොහොත් එක්ස්සර් එයින් අයිතිවා, සිකම්ක් ගෙණහැර දක්වන්ට.

ଡේ. ඒ. පේසර්,
විශේෂ මහත්මියාචාර්යාත්මක නොසේ.

ବୁଦ୍ଧିମତ୍ତା କୋରନ୍ଟର୍

ଦେଖିଲୁ ପର୍ଯ୍ୟନ୍ତ ମାତର ଦିକ୍ଷଟୀକଙ୍କ କହିଲେବାବିପରିହୀନେ ରାତରି ଯନ ଗମ କିମିଟା ଶୀଳେକ ତଥା ଅଭିନାସ୍ତ ଜଣନିକ ଚିନ୍ତିଯାଇଲୁ ପେନ୍ଦୀଯନ ଲେଖି ଆହୁନ ଦ୍ୱୟାକ ବିମିକୁଳି, ଶିଳ୍ପି:—

I.

ଓଡ଼ିଆ କିଣିଯମ 100.

විමකවරීය.	ඉඩමේ නම.	පිමිතරම්.
16 ...	නාකුවැයේසේන, ගල්කැටියේසේන, පෝහෙ, වාම්පූල්ලේසේන, අනන්දසේ න, රදුවේසේන	අ. රු. ප.

මිට මාසිම්—උතුරට විදු තබවූයේ කාරඩ් සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන වරකාව උග කොරප්‍රවීත, දෙන් දියස් සේදර සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ආචාරීගේ මහවත්තේ හේතුද, ගම්ජාව, රිංගේ දෙනු බස්නියන් සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ආචාරීගේ දෙලේ දෙඩියද, දෙන් දියස් සේදර සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ආචාරීගේ දෙලේ හේතුද, දෙන් දියස් සේදර සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන රෝස්ත්‍රක නෑ, කුව්විටියේ හේතුද, කුණ්නේගේ බෛබා, අජ්පු සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ගොඩැල්ලේ පිටසේගා නො, නොයේ නෑ, කුව්විටියේත්තාද; නැගෙනුමුරට දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, විසින් අසින්වාසිකම් කියන පුවකුගේ කුව්රද, දෙන් අදිරියන් රෝලිර සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන පැලුලේලියදද, එම අය විසින් අසින්වාසිකම් කියන ලිජිරයකුව්‍රද, දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, විසින් අසින්වාසිකම් කියන ගොඩැල්ලේ සිංහාසනය්දද, කිහින්ගේ සිංහ, සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන බැවත්තාද, (Y 332කේ තිමකවිටියේ පෙනෙන) ආර. කරෝලිස් විසින් අසින්වාසිකම් කියන නෑ, කුව්විටියේත්තාද, (X 332කේ තිමකවිටියේ පෙනෙන) දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, විසින් අසින්වාසිකම් කියන නෑ, කුව්විටියේත්තාද, කෙ. සිංහ, විසින් අසින්වාසිකම් කියන ඉදෑදෙශාච්චතාද, ආර. ඩි.ඩී.අජ්පු විසින් අසින්වාසිකම් කියන හලුලුලුද, දෙන් දියස් සේදර සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන කුව්කොල්කුව්‍රද, රෝලිරගේ දෙන් අනුලිස් විසින් ඇසින්වාසිකම් කියන සිංහ, ගෙද්ධායද, එම අය විසින් අසින්වාසිකම් කියන සිල්ලේලදෙධියද, එම අය විසින් අසින්වාසිකම් කියන පෙළාභාවාදී, එම අය විසින් අසින්වාසිකම් කියන මාරගහදෙනියද, ආර. දෙන් කරෝලිස් සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ලිලුලුගහදෙනියද, දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, විසින් අසින්වාසිකම් කියන ආහාරදෙධියද, දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ගොරගහදෙනියද; දකුණට දෙන් කරෝලිස් රෝපන් පිස්කල් මූලාදුනිය, සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන ගොරගහදෙනියද, එම අය විසින් අසින්වාසිකම් කියන කුලාදෙනියද, රෝලිරගේ පුවානීස් සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන කරෝලින්ගේදෙනියද; බෙලුපාමල්ල යන ගමේ ගම්මෙමෙද, බෙලුපාමල්ල යන ගමේ ගම්මෙද.

இதன்பின் சொல்லப்படுக் காணிகளுன் ஒன்றேனும் பலவிலேனும் எவ்வித உடங்கையாயினும் தங்களுக்கு வெள்ள உருத்துப்பேசுவோகள் யாருமிருந்தால், அவர்கள், 1905 ம் [ஏப்] தூதீ 6 க் கேதி துவக்கம் மூன்று மாசத்திற்குள், 1897 மூதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தை ஜே. ஜி. பெரேஸ்தரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “யில் ஹவுஸ்” என்னும் அளவுடைய கங்கோரில் முகரமுசமரயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அல்லது உடங்கையைத் தெரிவியாவிட்டு, சொல்லிய விசேஷ உத்தியோகத்தை சொல்லிய சட்டங்களால் நமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுள் உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்தவார் என்பதை அறிக்கொண்டார்.

கே. ஆர். பெரேஷர்,
விசேஷ உத்தியோகத்தர்.

கட்டிய காணிகளின் விவரம்.

தன் மரகாண்மைத்துறை டின்திரிக்கு செல்லபொடபத்தைச் சேர்த்த இறநாவிலை என்னும் சிராமத் திடுவள், இத்துடையைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதிகளில் விவரித்தபடியே, கீழ்க்குறிக்கும் காணி துண்டுகள் :—

I.

۱۰۰ صفحہ

விசுவாஸம்,


Digitized by srujanika@gmail.com

காவித்துணி.

காணியின் பேர்.

16 ... ராகுட்டியேனை, கல்கெற்றியேனை, போட்ட
மூல்லேனை, அனங்கதைனை, இரதாவேனை ... 95 3 29

என்னிடாவன் : வடக்கு-விதாணிவட்டகே காளோவும் மறபேரும் உருத்தப்பேசும் வருக்கவரால்க் கொரட்டு, தொங் தியக் சேதிராவும் மறபேரும் உருத்தப்பேசும் ஆசாரிகே மாவத்தேனி, கமதூசாரிகே தெரம் பண்ணியானும் மறபேரும் உருத்தப்பேசும் ஆசாரிகே தொலைத்தீய, தொங்தியக் சேதிராவும் மறபேரும் உருத்தப்பேசும் ஆசாரிகே மாவத்தேனி, முடக்குரியதும் தொங் தியக் சேதிராவும் மறபேரும் உருத்தப்பேசுவதுமை காக்குட்டியளை, குணங்கே வலப்புவும் மறபேரும் உருத்தப்பேசும் கொடைல்கூபிற்றலை அல்லது நாக்குட்டியளை ; இழக்கு-பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு இராசபக்சு உருத்தப்பேசும் வாக்கானும்பு, தொங் அந்திரை நண்கீருதை மறபேரும் உருத்தப்பேசும் பஸ்ளேயிட்டிக், மேற்படியா ருகுத்தப்பேசும் மீற்றுவிருக்கும்புற, பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு இராசபக்சு உருத்தப்பேசும் கோட்டிரிக்கங்கை, குணங்கே ஈனுவும் மறபேரும் உருத்தப்பேசும் வெற்றயவத்தை, ஆர். கலேஜிசு உருத்தப்பேசும் காக்குட்டியளை (X 332), பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு ராசபக்சு உருத்தப்பேசும் நாக்குட்டியளை (X 332), கே. ஈ. ஈ. உருத்தப்பேசும் இத்தாகொட்டவத்தை, ஆர். டுக்கிஅப்பு உருத்தப்பேசும் அல்லுல்லை, தொங் தியக் சேதிராவும் மறபேரும் உருத்தப்பேசும் கட்டுக்கொலைகும்புற, நண்கீருகே தொங் அந்திரிக் கூருத்தப்பேசும் கணுதெனிய, இறைவீரிகே தொங் அந்திரிக் கூருத்தப்பேசும் ஈல்லைதெனிய, மேற்படியா ருகுத்தப்பேசும் போட்டரமுல்லே, மேற்படியா ருகுத்தப்பேசும் ஈல்லைதெனிய, மேற்படியாரும் மறபேரும் முருத்தப்பேசும் மாகாதெனிய, ஆர். தொங் கலேஜிசும் மறபேரும் உருத்தப்பேசும் மில்காலைத் தீய, பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு இராசபக்சு உருத்தப்பேசும் அனங்கதெனிய, பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு இராசபக்சவும் மறபேரும் உருத்தப்பேசும் ஒராகாதெனிய ; தெற்கு-பிச்கால் உத்தியோகத்தர் தொங் கலேஜிசு இராசபக்சவும் மறபேரும் உருத்தப்பேசும் ஒராகாதெனிய, மேற்படியா ருகுத்தப்பேசும் தமபலைதெனிய, இறைவீரிகே குவானிக்கம் மறபேரும் உருத்தப்பேசும் காயின்னேதெனிய ; மேற்கு-வழுணுகமக் கிராம என்கி, வெல்பாரும்பிக் கிராம என்கி.



Scale of 16 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda pattu.

Preliminary plan 100.					Extent. A. R. P
Lot.	Name of Land.				
16	Nakuttiyehena, Galkettiyehena, Pahatamullehena, Anandahena, Radawehena	95 3 29
Surveyor-General's Office, Colombo, November 17, 1904.					J. B. M. RIDOUT, for Surveyor-General.
Sheet O 20 VI.					

II.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent. A. R. P.
4628/12788	Kirimaduwahena	... 0 0 10

and bounded as follows : on the north by Ambagahawatta claimed by Rubasinge Don Carolis ; on the east by Kirimaduwahena belonging to ditto (T. P. 173,746) ; on the south by the village limit of Pallawela ; on the west by a minor road.

ଲୁଟ୍ କିନ୍ତୁ 100.


கிடைவிலை.	ஓவியம் நாடு.	தலை நிரம்.
4628/12788	... கிரிமான்வண்ண ...	அ. ரூ. ப.
		... 0 0 10

මිට මාසිම—ලැංගරට රුබකිංගේ දෙන් කීරුලිස් විසින් අසිත්වාසිකම් හියන අඩුකාවන්නද : කැගෙනොරට එම අයට අසිත් (173,746දේ පිහුරුකරදුසියේ පෙනෙන) කිරීමෙහෙළුවන්නද ; දකුණුට ප්‍රශ්නවලු යහ යමේ ගම්මුම්ද ; බස්නාඉරට සූල් පාරක්ද.

பிரதம படம் 100.

காணித்துண் ④.	காணியின் பேர்.	விசாலம்.
4628/12788	... கிரிமடுவாசீன	ச. டி. பெ.
 0 0 10

எல்லைகளாவன : வடக்கு-நபசிங்கே தொகு கரையில் உருத்துப்பேசும் அம்பகாவத்தை ; கிழக்கு-173,746 ம் உரிமைப்படத்திற் கண்டிருப்பதும் மேற்படியாருடையதுமான சிரிமலிவ ஒளை ; தற்கு-பண்ணாவெலைக் கிராம எல்லை ; மேற்கு-கோட்டு.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent. A. R. P.
4628/12788	Kirimaduwahena	0 0 10

Surveyor-General's Office,
Colombo, November 17, 1904.

J. B. M. RIDOUT,
for Surveyor-General.

III.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
14	Paluwatthena	2 0 25


and bounded as follows : on the north by Hilledehiya claimed by R. Don Andris, Kanadeniya claimed by ditto, Katukola-kumbura claimed by Sevarage Don Dias and others ; on the east by Indigahawatta claimed by Jasinpaitiranage Elias Appu and others, Udahawatta claimed by Kalugamage Babunhamy ; on the south and west by Pitamagayahena belonging to Crown.

ඉල් සියියම 100.

විමිකාවීරය. ඉඩමේ නම. තිමිතරම.
 14 ... පාලුවත්නේසේග 2 0 25
 මට මැසිම්—ලුහුරට ආර්. දෙනෑ අන්දුපිළි විසින් අකින්වා, සිකම් සියන හිල්ලේලදෙයියද, එම අය
 විසින් අකින්වා, සිකම් සියන සිණුදෙන් දෙනෑ දෙනෑ සහ තුවන් අය විසින් අකින්වා, සිකම්
 සියන කුපුරෙකාලේ සූමුරද; තැගෙන්දුරට උසිපහිරණයෙන් එලියැස්අප්පු සහ තුවන් අය විසින් අකින්වා,
 වාසිකම් සියන ඉදිගාවත්තද, කළුගම්සේ බුඩ්‍යා, මි විසින් අකින්වා, සිකම් සියන උබාවත්තද;
 දැනුණුට සහ බැංඩාශුරට රුපසන්තක පිටතයාම්ස්තද.

ප්‍රතම පැංම 100.

කාණිත්තානු. ජාණියින් පෝර. විසාලම. ප. ම. ගිජි.
 14 ... පාළුවත්තේසේ 2 0 25
 උල්පිකාලාවන : වෘත්ත-ආර් තොස් අන්තිර් උගුත්තාප්පෙසම් මූල්‍යෙන්තානිය, මෝරප්පා ගුරුත්
 ප්පෙසම් කෙනුතානිය, සොවරදී තොස් දියුම් මුහුපෙරුම් උගුත්තාප්පෙසම් කට්ටුක්කාලෙකුපුර; සිංහ-
 ඇං-සාමික්කපත්තිරාජී එවියසප්පුවම් මුහුපෙරුම් උගුත්තාප්පෙසම් මූර්තිකාවත්තය, කෙනුකමරු වෙතු-
 ආම් යුගුත්තාප්පෙසම් මුදාවත්තය; තෙත්තුම් මෝරප්ප-මුදික්කාපිය ප්‍රත්‍රිමයකාර්යාලීය.



Scale of 16 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.
14 ...	Paluwatthehena	A. R. P. ... 2 0 25
Surveyor-General's Office, Colombo, November 17, 1904.	Sheet 0 20 VI.	J. B. M. RIDOUT, for Surveyor-General.

IV.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.
6029/15419 ...	Dehigahahena	A. R. P. ... 0 0 8


and bounded as follows : on the north by Kongahawatta alias Balayawatta claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer (road reservation); on the east Dehigahahena claimed by Rubasinge Don Carolis and others ; on the south by Dehigahahena belonging to Crown (road reservation); on the west by Horagahadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, Dehigahahena belonging to Rubasinge Don Carolis and others.

ඉල් සියියම 100.

විමිකාවීරය. ඉඩමේ නම. තිමිතරම.
 6029/15419 ... දෙනෑගහනා සේග 0 0 8
 මට මැසිම්—ලුහුරට දෙනෑ කරෝලිස් රුපසන් පිස්කල් මූලාදු සියන විසින් අකින්වා, සිකම් සියන
 පාරට ඉතුරුකාර ඩීලෙන කේෂ්‍යගාවත්තනා නොහැඟ බාලුයාවත්තනා; තැගෙන්දුරට රුබිසිංගේ දෙනෑ
 කරෝලිස් සහ තුවන් අය විසින් අකින්වා, සිකම් සියන දෙනෑගහනා සේගය දෙනෑ සේගය සේගය දෙනෑ
 සේගය, (පාරට ඉතුරුකාර ඩීලෙන විමිකාවීරයද); බැංඩාශුරට දෙනෑ කරෝලිස් රුපසන් පිස්කල්
 මූලාදු සියන සහ තුවන් අය විසින් අකින්වා, සිකම් සියන දෙනෑගහනා නොහැඟ දෙනෑ කරෝලිස්
 සහ තුවන් අය විසින් අකින්වා, සිකම් සියන දෙනෑගහනා සේගය දෙනෑ සේගය සේගය දෙනෑ සේගය දෙනෑ

காணித்துண்டு.	காணியின் பெர்.	பிரதமபடம் 100.	விசாகம்.
6029/15419 ...	தெயிகாயேஸ்	0 0 8

எல்லைகளாவன : வடக்கு-பிசுக்காலுத்தியோகத்தர் தொன் கலேஜிச் இராசபக்ச் உருத்தப்பேசம் கோங்காவத்தை அல்லது வரவொவத்தை (கேட்டுக்கொம் நிலம்); மிக்கு-உபசிங்கே தொன் கலேஜிசும் மறபேரும் உருத்தப்பேசம் தெவிளாயேனி; தெற்கு-முடிக்குரிய தெவிளாயேனி (கேட்டுக்கொம் நிலம்); மேற்கு-பிசுக்காலுத்தியோகத்தர் தொன் கலேஜிச் இராசபக்சவும் மறபேரும் உருத்தப்பேசம் உரங்களென்று, உபசிங்க தொன் கலேஜிசும் மறபேரும் உருத்தப்பேசம் தெவிளாயேனி.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda pattu.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent. A. R. P.
6029/15419 ...	Dehigahahena 0 0 8
Surveyor-General's Office, Colombo, November 17, 1904.		Sheet O 20 VI. J. B. M. RIDOUT, for Surveyor-General.

v

Preliminary plain 100.

Lot.	Name of Land.	Extent. A. R. P.
6029/15418	Dehigahahena (reservation for Gansabhawa road)	0.013

and bounded as follows : on the north by Horagahadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others ; on the east by Dehigahahena belonging to Crown (reservation for road) ; on the south by Dehigahahena belonging to Rubasinghe Carolis and others ; on the west by Mattamuhena claimed by Crown (road reservation).

ମେଲ୍ କିନ୍ତିଙ୍ଗମ 100.


கிடைக்கிறோம்.	ஒத்துவிடுதலை செய்யும் பேர்கள்	கிடைக்கிறோம்.	ஒத்துவிடுதலை செய்யும் பேர்கள்
கி. ரீ. ப.	கி. ரீ. ப.	கி. ரீ. ப.	கி. ரீ. ப.

මිට මායිම්—උතුරට දෙන් කුරේලිස් රෘපකු පිස්කල් මූලාදුනිය; සහ තවත් අය එසින් අසිද්ධ වාසිකම් කිහිප ගොරගකුදීනියද; නැගෙණුරට රෘපක්න්හක දෙනීගෙන්නාද, (පාරට ඉතුරුකර තිබෙන බ්ලිම්කාටියද); දකුණට රැකිංඡ් දෙන් කුරේලිස් සහ තවත් අයට අයිති දෙනීගෙන්නාද; බස්නාරුට රෘපක්න්හක මින්පුම්පෙන්නාද, (පාරට ඉතුරුකර තිබෙන බ්ලිම්කාටියද.)

Digitized by srujanika@gmail.com

காணித் துணி. காணியின் பேர். விசாலம்.
6029/15418 செய்திகாலை (கணக்காலைத் துணி) ஏ. மு. பூ. 0 0 13

எண்ணிகளாவன : வடக்கு-பிள்ளை அத்தியோத்தர் தெரன் கலேஜிச இராசபக்சவும் மறுபேரும் உருத்துப்பேசும் ஒராசதெனிய; கிழக்கு-முடிச்சுரியதெயிகாங்கை (கேட்டுச்சேம் ஸிலம்); தெற்கு-ஆபனிக்க கலேஜிசக்கும் மறுபேருக்குமுரிய தெயிகாங்கை; மேற்கு-முடிச்சுரிய மத்தழுவைகை (கேட்டுச்சேம் ஸிலம்).



Scale of 4 Chains to an Inch

Situation : Radawela village in Kandaboda pattu.

Preliminary plan 100.

J. B. M. RIDOUT,
for Surveyor-General.

VI.

Preliminary plan 100,

Lot.	Name of Land.	Extent.
029/15423	Mattamuhena (reservation for Gansabhwara road)	A. R. F. P. 0. 9. 10

and bounded as follows : on the north by Mattamuhene claimed by Rubasinge Don Carolis, Tambaladeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, Horagahadeniya claimed by ditto ; on the east by Dehigahahena (road reservation) ; on the south by Mattamuhene belonging to Rubasinge Don Carolis ; on the west by the Hindus.


ଓঁ ক্ষেত্ৰ 100.

விதிகளிலேய்.	ஒவியே நம்.	விதிநிறம்.
6029/15423.	... மன்னுக்கொண்டு, (கலைங்காப்பு) ரவு ஒத்துரை கிரநிவேண விதிகளிலேய் ...	அ. ரி. பி. 0 2 10

ગુજરાત 100.

காணித்துண @. 6029/15423 ... காணியின் பேர். விசாம். ச. அ. பெ. மத்தேழுவன் (கன்சபா ஜூட்டுச் செமாளம்) 0 2 10

என்கினாவன் : வடக்கு-றூபசிங்கே தொங் கரைவில் உருத்துப்பேசும் மத்தமுலை, பிக்கால் உத்தி யோகத்தர் தொங் கரைவில் இராசபங்கவும் மறுபேரும் உருத்துப்பேசும் தமிழ்வெள்ளை, மேற்படியா ருருத் துப்பேசும் நொக்கதென்னை ; கிழக்கு-கேட்டுச் சேமின்மாரும் முங்குரிய தெயிகாலை ; தெற்கு-றூபசிங்கே தொங் கரைவில் உடைய மத்தேழுவை ; மேற்கு-ஈந்தொலை என்னுஞ் சிற்றுறு.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Situation : Kadawella Village in Matamuhena parish.
 Preliminary plan 100. Extent. 100
 Lot. Name of Land. A. R. P.
 6029/15423 ... Mattamuhena 0 2 10
 Surveyor-General's Office, Sheet O 20 J. B. M. RIDOUT,
 Colombo, November 17, 1904. VI. for Surveyor-General.

VII.

Preliminary plan 100.

Lot,	Name of Land.	Extent. A. R. P.
6029/15420	Kongahawatta <i>alias</i> Balawawatta (road reservation)	0 0 30

and bounded as follows : on the north by Ananadadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, the Balayawattedola ; on the east by Kongahawatta alias Balayawatta claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer ; on the south by Dehigahahena (road reservation) belonging to Crown : on the west by Kongahawatta alias Balayawatta claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer.

ලුල් සිනියම 100.


විමිකවිලිය.	ඉඩමේ නම.	විමිනරම.
		අ. රු. ප.
6029/15420 ...	කෝන්ගහවනන කොනොන් බාලුයා වත්ත(පාරට ඇරත්තෙන විමිකවිලිය)	0 0 30

මෙම මායිම්—ලුලුරට දැඳුන් කරේලිස් රුපහසු පිස්කල් මූලාදුනියා සහ නුවන් අය විසින් අයිනි
වායිකම් කියන ආනන්දදෙනියද, බාලුයාවත්තේ දැඳුලද; නැගෙනුරට දැඳුන් කරේලිස් රුපහසු
පිස්කල් මූලාදුනියා විසින් අයින්වාසිකම් කියන කෝන්ගහවත්තේ කොනොන් බාලුයාවත්තයද; දකුණට
පාරට ඉතුරුකර තිබෙන රුපසන්තක දෙකීගහජේස්වයද; පස්නෑඉරට දැඳුන් කරේලිස් රුපහසු පිස්
කල් මූලාදුනියා විසින් අයින්වාසිකම් කියන කෝන්ගහවනන නොනොන් බාලුයාවත්තයද.

පිරානම පැම් 100.

කාණිත්තාන්ත්.	කාණියින් පෝ.	විෂාලම්.
		අ. රු. ප.
6029/15420 ...	කොංකාවත්තය යල්ලත වාසියාවත්තය (පුලුත්තේ සෙමනිලම්)	0 0 30

ස්ථිකාවන : වැංකු-පිසකක් ඉත්තියෝගතතර තොම් ක්‍රේලික මුස්පෙරුස් උරුත්තුප්පෙසම් ඇඟත්තයෙනිය, වාසියාවත්තයෙන් තොම් නේතුවෙන් සිරුතු ; කුම්කු-පිසකක් ඉත්තියෝගතතර තොම් ක්‍රේලික මුස්පෙරුස් උරුත්තුප්පෙසම් කොංකාවත්තය අල්ලත වාසියාවත්තය ; තෙත්තු-මුද්‍රකු උරුත්තුප්පෙසම් කොංකාවත්තය අල්ලත වාසියාවත්තය.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
6029/15420 ...	Kongahawatta alias Balayawatta ...	0 0 30
	Sheet O VI.	

Surveyor-General's Office,
Colombo, November 17, 1904.J. B. M. RIDOUT,
for Surveyor-General.VIII.
Preliminary plan 100.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
6029/15421 ...	Maragahahena (reservation for Gansabhawa road) ...	0 0 2

and bounded as follows : on the north by Anandadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, Maragahahena belonging to Don Carolis Rajapaksa, Fiscal's Officer, and others ; on the east by Millagahadeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others ; on the south by Maragahahena belonging to Don Carolis Rajapaksa, Fiscal's Officer, and others ; on the west by the Balayawattedola.

මුල් සිනකම 100.

විමිකවිටිය.

ඉඩමේ නම.

විමිකරම

අ. රු. ප.

6029/15421 ...

මාරගහනේහ (ගම්පහ පාරට ඇර.

කිබෙක විමිකවිටිය) ...

0 0 23

මිට මාසිම්—දූෂ්‍ර කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා සහ තවත් අය විසින් අසින් වාසිකම් කියන ආහනදෙනීයද, දෙන් කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා අසින් මාරගහනේහද, දෙන් කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන මිල්පුගහනදෙනීයද; තැනෙනුට දෙන් කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන මිල්පුගහනදෙනීයද; දකුණට දෙන් කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා යාට අසින් මාරගහනේහද; බස්නාඉට බාලුපාවත්සයෙන්දෙලද.

මිරතම පෑම 100.

විසාම.

කාණිච්තණු.

කාණිච්තණු පෝර.


ස. මු. පෝ.

6029/15421 ...

මාරකාවීන (කංස්පා ගුෂ්ට්‍රිස් සොම්සිල්)

0 0 23

එල්කීකොළ බැංකු-පිසකාල් ඉත්තිමොකත්තර තොක් කැලුව්සි ම්‍රාසප-සවම් මරුපෙරුම් උරුත්තප්පෙසම් අන්තරිතයි, පිසකාල් ඉත්තිමොකත්තර තොක් කැලුව්සි ම්‍රාසපසක්වා මාරකා ගැනී, පිසකාල් ඉත්තිමොකත්තර තොක් කැලුව්සි ම්‍රාසපසක්වම් මරුපෙරුම් උරුත්තප්පෙසම් මිල්ලකාඛතයි; සිහු-පිසකාල් ඉත්තිමොකත්තර තොක් කැලුව්සි ම්‍රාසපසක්වම් මරුපෙරුම් උරුත්තප්පෙසම් මිල්ලකාඛතයි; තොක්-පිසකාල් ඉත්තිමොකත්තර තොක් කැලුව්සි ම්‍රාසපසක්වා මාරකාවීන; මෙත්තු-වා හියාවත්තේ තොක් නැතුම් මිරෝගය.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Preliminary plan 100.

Extent.

A. R. P.

6029/15421 ... Maragahahena

0 0 23

Sheet O VI.

Surveyor-General's Office,
Colombo, November 17, 1904.J. B. M. RIDOUT,
for Surveyor-General.

IX.

Preliminary plan 100.

Extent.

A. R. P.

Lot. Name of Land. 6029/15429 ... Hindolahena (reservation for Gansabhawa road) ...

0 0 26

and bounded as follows : on the north by Korahinnadeniya claimed by Ranaweerage Juwanis and others, Tambaladeniya claimed by Don Carolis Rajapaksa, Fiscal's Officer, and others, Hindolahena belonging to Rubasinge Don Carolis and others ; on the east by the Hindola ; on the south by Hindolahena belonging to Rubasinge Don Carolis and others ; on the west by the village limit of Bamunugama.

මුල් සිනියම 100.

විමිකරම.

අ. රු. ප.

විමිකවිටිය. ඉඩමේ නම. 6029/15429 ... සින්දෙලුහේහ (ගම්පහ පාරට ඇතුරු කර කිබෙක විමිකවිටිය) ...

0 0 26

මිට මාසිම්—දූෂ්‍ර රණවිරගෙන් පුවානිස් සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන නැගුදෙනීයද, දෙන් කරෝලිස් රුපස පිස්කල් මුලාදුනීයා සහ තවත් අය විසින් අසින්වාසිකම් කියන නැගුදෙනීයද, රුබසි-ණෙක දෙන් කරෝලිස්ට සහ තවත් අයට අසින් සින්දෙලුහේහද; තැනෙනුට සින්දෙලුහේහද; දකුණට රුබසි-ණෙක දෙන් කරෝලිස්ට සහ තවත් අයට අසින් සින්දෙලුහේහද; බස්නාඉට බාලුපාවත්සයෙන්දෙලද.

பிரதம படம் 100.

காவித்துண் டி.

6029/15429


காணியின் பேர்.

காந்தொலைனை (எங்சபார் கிழுட்டுச் சேமநிலம்) 0 0 26

விசாரணை:

ஏ. ஆ. பே.

உண்மைகளை வடக்கு-இறங்கிரை சுவானிசம் மறபேரும் உருத்தப்பேசும் தொழின்னதெனிய, சுக்கால் உத்தியோகத்துடன் காலை கிழுட்டுச் சேமநிலம் மறபேரும் உருத்தப்பேசும் தம்பக்கெதெனிய, முயக்கிள தென் கிழுட்டுச்சுக்கும் மறபேருக்குமிரும் காந்தொலைனை; இழக்கு-காந்தொலை என்னுஞ் சிற்குதி; செற்கு-முயக்கிள தென் கிழுட்டுச்சுக்கும் மறபேருக்கு உரிய காந்தொலைனை; மேற்கு-வழுவூகமக் கிராம எல்லை.



Scale of 4 Chains to an Inch.

Situation : Radawela village in Kandaboda patti.

Preliminary plan 100.

Extent.

Lot.	Name of Land.	A. R. P.
6029/15429	Hindolahena ...	0 0 26

Sheet O 20 VI.

J. B. M. RIDOUT,
for Surveyor-General.Surveyor-General's Office,
Colombo, November 17, 1904.

Matara S. O. 4—1905

2,123

FINAL ORDERS.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called and known as Tellemotai, situated in the village of Kandakulli in the Akkarai Pattu North of the Kalpitiya division, in the Puttalam District of the North-Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 2,002), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Frederick Bowes, Assistant Government Agent for Puttalam District, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-third day of November, 1904, order and declare that the said land, as more fully described herein below, situate in the Akkarai Pattu North in the Puttalam District, in the North-Western Province, and shown as lot E 804 in preliminary plan 1,835, and containing in extent about 110 acres and 20 perches, is the property of the Crown.

Description of the Land referred to.

One allotment of land containing in extent 110 acres and 20 perches, and bounded as follows : on the north by footpath leading to Kandakulli village ; on the north-west by Nagamottai claimed by Uduma Lebbe Marikar and Crown, Nagamottaitottam claimed by Uduma Marikar and others, and by footpath ; on the south by Tellemottaitottam claimed by Uduma Lebbe Marikar and others and



Situation : Kandakulli village in Akkarai pattu of Kalpitiya in Puttalam District.

Lot.	Name of Land.	Extent.
E 804	Tillemotte ...	A. R. P.
		... 110 0 20

Surveyor-General's Office,
Colombo, February 20, 1904.

P. D. WARREN,
for Surveyor-General.

lot E 804½ in preliminary plan 1,835 ; on the east by Tellemottai claimed by Uduma Lebbe Marikar and others, Kosalitottam Kosale ; and on the west by Periyawillatottam claimed by Uduma Lebbe Marikar and others, Periyawillatottam Bawa Tambi M. M. Lebbe, Kalumadukarsel village.

Puttalam, November 23, 1904.

F. BOWES,
Assistant Government Agent.

D 5


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," declaring Land to be Crown Property.

In the matter of the land commonly called and known as Nagamottai, situated in the village of Kandakulli in the Akkarai Pattu North of the Kalapitiya division, in the Puttalam District of the North-Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 2,001), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Frederick Bowes, Assistant Government Agent for Puttalam District, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 23rd day of November, 1904, order and declare that the said land, as more fully described herein below, situate in the Akkarai Pattu North in the Puttalam District, in the North-Western Province, and shown as lot D 804 in preliminary plan 1,835, and containing in extent about 48 acres 1 rood and 35 perches, is the property of the Crown.

Description of the Land referred to.

One allotment of land containing in extent 48 acres 1 rood and 35 perches, and bounded as follows : on the north-west by lot B 804 in preliminary plan No. 1,835; north-east by Nagamottai-tottam claimed by Uduma Levve Marikar and others ; on the south by footpath leading to Kandakuli



Situation : Kandakulli village in Akkarai pattu of Kalpitiya in Puttalam District.

Lot.	Name of Land.	Extent.	A. R. P.
D 804	Nagamotte 48 1 35	
T.P. 196,888	Nagamotte 0 1 34	
T.P. 196,889	Do. 0 0 29	

P. D. WARREN,
for Surveyor-General.

Surveyor-General's Office,
Colombo, February 20, 1904.

village ; and on the east by Nagamottaitottam claimed by Uduma Lebbe Marikar and others.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this notice, and their aggregate acreage 2 roods and 23 perches is excluded from the acreage of 48 acres 1 rood and 35 perches given above :—

Lot.	Name of Land.	Extent.	A. R. P.
B 804 in T.P. 196,888	Nagamottai	0 1 34	
C 804 in T.P. 196,889	Do.	0 0 29	
		0 2 23	

Puttalam, November 23, 1904.

F. BOWES,
Assistant Government Agent.